

APC = C/Yd

$$= 4490/5550$$

$$\equiv 0.80$$

APS = S/Yd

$$= 1060/5550$$

$$\equiv 0.2$$

7. මුදුල් බැංකු



මුදල්, මුදල් වර්ග හා මුදල් කාර්යයන්

මුදල් යනු හාන්ඩ් හා සේවා තුවමාරුවේදී ගෙවීම් මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගෙන්නා ඕනෑම දෙයකි. අතිතයේදී පැවති හාන්ඩ් තුවමාරු ආර්ථිකය (බාට් ආර්ථිකය) තුළ දූෂ්කරණ රෝසක් පැවති ය. එම පිළිගෙන්නා ලෙස දුව්‍යමය මුදල් හාවිතා කරන ලදී. මෙමෙස හාවිතා කළ දුව්‍යමය මුදල් ලෙස සිප්පිකටු, ලුණු, දුම්කොල, සත්ව ඇට කැබලි, බාහ්‍ය වර්ග යනාදිය දැක්වීය හැකිය. දුව්‍යමය මුදල් හාවිතයේ පැවති දූෂ්කරණ නිසා නියෝජිත මුදල් බිජිවිය. එහිදී පුද්ගලයන් ප්‍රති අභි උන්, රිදී ආදි වටිනා ලෝහ වර්ග හාරකරුවෙකු වෙත තැන්පත් කර ඔහු විසින් ලබා ලබාදුන ලියවිල්ලක් ගනුදෙනු සඳහා හාවිතා කරන ලදී. මෙහිදී දැනට පවතින ව්‍යවහාර මුදල් බිජිවුයේ එම එකිනෙකින් විකාශනයේ ප්‍රතිපථිලයක් ලෙසයි.

හොඳ මුදලක තිබිය යුතු ලක්ෂණ

- පොදු පිළිගැනීමක් තිබේ.
- කල්පැවැන්මක් තිබේ.
- සම්පූර්ණ බව.
- කුඩා ඒකක වලට බෙදිය හැකි වේ.
- පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වේ. (රුගෙන යාමේ පහසුව)
- වටිනාකම ස්ථාවරව පැවතීම.
- නීත්‍යානුකූල වෘත්තාවය.
- අතිශය සුලබ හෝ දුර්ලන නොවේ.
- පහසුවෙන් අනුකරණය කළ නොහැකි වේ.

මුදල් කාර්යයන්

හොඳ මුදලක් මගින් ඉටු කරන හැකි කාර්යන් කිහිපයකි.

1. තුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. (විනිමය මාධ්‍යක් ලෙස කටයුතු කිරීම)
 2. වටිනාකමේ සහ්නිධියක් ලෙස කටයුතු කිරීම.
 3. ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම. (වටිනාකමේ මීමීමක් ලෙස කටයුතු කිරීම)
 4. විලමිනි ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.
- (කල්පසු වූ නාය ගෙවීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම)

1. තුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම



- විනිමය මාධ්‍යයක් හැතහැත් ගෙවීම් මාධ්‍යයක් ලෙස මුදල් කටයුතු කිරීම් යනුවෙන් අදහස් වනුයේ, ගනුදෙනු කිරීමේදී එනම් භාණ්ඩ, සේවා සහ නිෂ්පාදන සාධක තුවමාරු කිරීමේදී මුදල් අතරමැදියෙකු වශයෙන් කටයුතු කරන බවයි.
- මුදල් වෙනත් වන්කම් වලින් වෙන් කර භූග්‍රාධිතා ගැනීම සඳහා මුදල් මෙම කාර්යය වැදගත් වන අතර භාණ්ඩ තුවමාරුවේ පැවති දුෂ්කරතා බොහෝමයක් මෙමගින් ඉවත් වය.

2. වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම.

- වටිනාකමේ සන්නිද්ධියක් ලෙස කටයුතු කිරීම් යනු, අවදානමකින් හා අප අපහසුතාවයකින් තොරව අනාගත අවශ්‍යතා සඳහා වටිනාකම රැස් කර තබා ගැනීමයි.
- වටිනාකම රැස් කිරීම සඳහා වැඩිදෙනෙකු මුදල් භාවිතා කරනුයේ මුදල් පූර්ණ ද්‍රව්‍යිල වන්කමක් නිසාය. මෙහිදී කුය ගෙක්ටිය සේවාවර ව පැවතීම වැදගත් වේ. එහිදී උද්ධමනයක් පැවතුණාහාන් මුදල් මෙම කාර්යයෙහි වැදගත්කම සිමාවේ.

3. ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම

- ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම යනුවෙන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවා වල වටිනාකම ප්‍රකාශ කිරීම සඳහා පොදු මිනුමක් ලෙස මුදල් භාවිත කළ හැකි බවයි.
- භාණ්ඩ හා සේවා වල වටිනාකම මුදලින් ප්‍රකාශ වන නිසා තුවමාරු ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කරගත හැකි විය.
- වටිනාකමේ මිමිමක් ලෙස මුදල් කටයුතු කරන නිසා ව්‍යුපාර ගිණුමිකරණය, ජාතික ගිණුමිකරණය, රාජ්‍ය අයවැයකරණය, ගෙවුම් ගේෂ ලේඛන සැකසීම යනාදී මුළු වාර්තාකරණය පහසු වී ඇත.

4. විලමිනිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම

- I. විලමිනිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යනු කළේපසු වූ ණය ආපසු බෙරුම් කිරීමේ මාධ්‍යක් වශයෙන් මුදල් කටයුතු කරන බවයි.
- II. ව්‍යුපාර ආයතන නායට භාණ්ඩ අලෙවී කිරීමේ දී හා නාය පහසුකම් සැපයීමේදී ගෙවීම් සමාජීන් කිරීමට කාලයක් ගතවේ. අවිනිශ්චිතතාවයකින් හෝ අවදානමකින් තොරව මෙම කාර්යය පහසු කරගැනීමට මුදල් විලමිනිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම වැදගත් වේ.
- III. උද්ධමන පීඩනයකින් තොරව මුදල් අගය සේවාවරව පැවතීමෙන් විලමිනිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් කාර්යය පහසු කරයි.

භාණ්ඩ තුවමාරු ආර්ථිකයක පැවතී දුෂ්කරතා



හාන්ඩ් තුවමාරු ආර්ථික ක්‍රමය එහම්, සංස්කීර්ත තුවමාරු ආර්ථික ක්‍රමයක පැවති දූෂ්කරණ වන්නේ,

- උවමනාවන් අතර ද්‍රේශ්‍ය සම්පාදයක් ඇති කිරීම දූෂ්කරණ වීම.
- ප්‍රවාහන ප්‍රජාතාන්ත්‍රික ඇති වීම. (මෙහි අදහස් වන්නේ තුවමාරුවට සඳහා අවශ්‍ය හාන්ඩ් තුවමාරු ප්‍රදේශවලට රැගෙන යාමටත්, එමෙහි තුවමාරුවේදී ලබා ගෙන්නා හාන්ඩ් නැවත රැගෙන ඒමත් දූෂ්කරණ වීමයි.)
- හාන්ඩ් ගබඩා කර ගැනීම ප්‍රජාතාන්ත්‍රික වීම.
- කඩා ඒකක වලට බෙදා වෙන්කර තුවමාරු කර ගැනීම ප්‍රජාතාන්ත්‍රික වීම.
- තුවමාරු අනුපාතය පිළිබඳ ගැටළු ඇතිවීමෙන් තුවමාරුව පිළිබඳ එකත්තාවයක් ඇතිකර ගැනීමට දිගු කළක් ගතවීම.

වුවමනා අතර ද්‍රේශ්‍ය සම්පාදයක් ඇතිකරගැනීම.

වුවමනා අතර ද්‍රේශ්‍ය සම්පාදය යනු, සංස්කීර්ත තුවමාරුවට සහභාගි වන දෙපාර්ශවයේ අනෙක්නස අවශ්‍යතා එකිනෙක ගැලපීමයි.

උදා:- වී ගොවනැනේ යෙදී සිරින වී ගොවියෙකුට තමා සතු අතිරික්ත වී තොග තුවමාරු කරගැනීමට අවශ්‍ය නම්, රෙදී අතිරික්ත වී අවශ්‍යතාවෙන් පෙළෙන කෙනෙකු මුත් ගැසිය යුතුය.

මුදලේ කාර්යයන් කෙරෙනි උද්ධීධමනයේ බලපෑම

උද්ධීධමනය යනු හාන්ඩ් හා යේවා වල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි.

උද්ධීධමනයක් පවතින විට මුදලේ පහත සඳහන් කාර්යයන් කෙරෙනි අතිතකර අන්දමීන් බලපෑමක් සිදු කරයි.

❖ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම.

මෙහිදී මුදලින් වටිනාකම රැස්කර තබන විට උද්ධීධමනය පැවතුණාහොත් මුදලේ වටිනාකම හෝත් කුය ගෙන්තිය අඩු වන නිසා මෙම කාර්යයන් වැදුගත්කම සිමා කරයි.

❖ වෘම්තින ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම.

මෙහිදී කළුපසු වූ ණය ආපසු බෙරේම කිරීම සඳහා මුදල් හාවතා කරන විට උද්ධීධමනයක් පැවතිමෙන් මුදලේ වටිනාකම අඩුවන නිසා නායුගැනීයාට වාසි වුවන්, නායු නිමියාට අවාසි වීමෙන් මුදලේ වැදුගත්කම සිමා කරයි.



වර්තමානයේ දී භාවිත වන මුදල් වර්ග

වර්තමානයේ ග්‍රී ලංකාවේ භාවිත වන මුදල් වර්ග වන්නේ,

- ❖ ව්‍යවහාර මුදල්
- ❖ බැංකු මුදල්
- ❖ ආසන්න මුදල්
- ❖ මුදල් ආදේශක
- ❖ විද්‍යුත් මුදල්

I. ව්‍යවහාර මුදල්

ව්‍යවහාර මුදල් යනු, යම් තෙහෙරින් වටිනාකමක් අන්තර්ගත නොවන නමුත් කිසියම් වටිනාකමක් නියෝජනය කිරීම සඳහා මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරනු ලබන කාසි හා නොවුවා ය.

ව්‍යවහාර මුදල් රට තුළ ඕනෑම ගනුදෙනුවක් සඳහා නිතියෙන් වලංගු වන අතර පුර්ණ ද්‍රව්‍යීල වත්කමකි.

II. බැංකු මුදල්

බැංකු මුදල් යනු, වෙක්පත් ලිවිම මගින් ප්‍රයෝගනයට ගත හැකි ඉල්ලුම් තැන්පතු වල අති මුදල් ගේජයි.

බැංකු මුදල් ඉහළ ද්‍රව්‍යීලතාවය කින් යුත්ත වේ.

III. ආසන්න මුදල්

ආසන්න මුදල් යනු වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකරන එහෙත් නුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා නොකරන ඉහළ ද්‍රව්‍යීල වත්කම් වේ. මෙම ආසන්න මුදල් පහසුවෙන් නුවමාරු මාධ්‍යයක් බවට පත් කළ හැකිය.

උදා:- ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, විනිමය බිල්පත්, පොරාන්ද නොවුව

IV. ආදේශක මුදල්

ආදේශක මුදල් යනු වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා නොකරන තාවකාලික නුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කරන උපකරණයි.

උදා:- ණ්‍යාපන්, හර්පත්

මෙහිදී ව්‍යවහාර මුදල් නො වෙක්පත් භාවිතයක් නොමැති ව කෙරේකාලීන ගනුදෙනු සඳහා මුදල් ආදේශක යොදා ගත හැකිය.



❖ ත්‍යාපන්

ත්‍යාපනක් යනු යම් මූල්‍ය ආයතනයක් විසින් අනුමත මුදල් සීමාවක් යටතේ හාන්ඩ් භා යෝං ලබා ගැනීමටත්, අවශ්‍ය විටෙක මුදල් ලබා ගැනීමටත් අවසර ලබාදී නිකුත් කරන විද්‍යාත් කාඩ් පතයි.

ත්‍යාපන් මුදල් ලෙස තොසැලකීමට හේතුවන්නේ ,

- මුදලින් ඉටු කරනු බෙන සියලුම කාර්යයන් ත්‍යා පත් මගින් ඉටු නොවීම.
- ත්‍යාපන් මගින් ගෙවෑනුකරුවාට ලබාදෙන උපරිම ත්‍යා සීමාව ඉක්මවූ පසු තවදුරටත් ත්‍යාපන් ප්‍රයෝග්‍යනයට ගෙවීම් ගෙවෑනු සිදු කිරීමට නම්, අදාළ මූල්‍ය ආයතනය වෙත ත්‍යා මුදල ගෙවිය යුතු වීම.

❖ හරපන්

හරපන් යනු, ගෙවෑනුකරුවන් මූල්‍ය ආයතනයක යම් මුදලක් තැන්පතු කළ විට ස්වයංක්‍රීය වෙළා යන්නා භාවිතයෙන් මුදල් ආපසු ගැනීම, වෙනත් ගිණුමකට මාරු කිරීම සඳහා භාවිතා කරන උපකරණයි.

V. විද්‍යාත් මුදල්

විද්‍යාත් මුදල් යනු, මුදල් විද්‍යාත් ක්‍රමය භාවිතයෙන් ගබඩා කර තබා මෘදුකාංගයක් මගින් ගෙවෑනු සඳහා යොදා ගෙන්නා කුම වේදයයි.

උදා:- හරපන්, බැරපන්, E-Banking, Easy cash, Bit- coin

මුදල් ඉල්ලම (දුව්කීලනාවරණය)

මුදල් ඉල්ලම යනු කිසියම් අවස්ථාවකදී මුදල්, මුදල් වශයෙන් ලැග තබා ගැනීමට මහජනතාව තුළ ඇති කැමැත්තයි.


මුදල් ඉල්ලම දුව්කීලනාවරණය ලෙස හඳුන්වයි. මෙලෙස මුදලට ඉල්ලමක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු තුනකි. එනම්,

- ගෙවෑනු වේතනාව
- ආරක්ෂණ වේතනාව
- සමපේක්ෂණ වේතනාව



ගනුදෙනු වේතනාව


- ❖ ගනුදෙනු වේතනාව යනු; පුද්ගලයන්ට ලැබෙන ආදායම් සහ පුද්ගලයා කරන වියදම් එකිනෙක නොගැලීම් නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණින් මුදල් ගේෂ ලැඟ තබා ගැනීමයි.
- ❖ මෙහි දී ආදායම් උපයන කාලයන්, වියදම් සිදු කරන කාලයන් අතර කාල පරාසයක් පවතින අතර එම කාල පරාසය තුළ ගනුදෙනු සුමෙව පවත්වාගෙන යාම සඳහා ගනු ගනුදෙනු වේතනාවෙන් මුදල් ගේෂ ලැඟ තබා ගැනී.
- ❖ ගනුදෙනු වේතනාව සඳහා මුදල් ඉල්ලම නිර්තාය කරන ප්‍රධාන සාධකය වන්නේ, ආදායම් මට්ටමයි. ගනුදෙනු වේතනාවට මුදල් ඉල්ලම හා ආදායම් මට්ටම අතර ඇත්තේ අනුලෝධ සම්බන්ධතාවයකි.
- ❖ එනම්, ආදායම වැඩි වන විට ගනුදෙනු සඳහා මුදල් ඉල්ලම වැඩිවන අතර ආදායම අඩුවන විට ගනුදෙනු සඳහා මුදල් ඉල්ලම අඩු වේ.
- ❖ එය පහත පරිදි ප්‍රස්ථාරකව දැක්විය හැකිය.



ආරක්ෂණ වේතනාව

- ❖ ආරක්ෂණ වේතනාව යනු සැලසුම් කළ නොහැකි අනපේක්ෂිතව ඇතිවන වියදම් කාර්යක්ෂමව පියවා ගැනීමේ අරමුණින් පුද්ගලයන් මුදල් ලැඟ තබා ගැනීමයි.
- ❖ ආරක්ෂණ වේතනාව සඳහා මුදල් ඉල්ලම හා ආදායම් මට්ටම අතර අනුලෝධ සම්බන්ධතාවයක් පවතී.
- ❖ එය පහත පරිදි ප්‍රස්ථාරකව දැක්විය හැකිය.






- ❖ මෙහිදී ආදායම් මට්ටම ඉහළ යන විට ආරක්ෂණය සඳහා මුදල් ඉල්ලම වැඩි වන අතර ආදායම් මට්ටම පහළ යන විට ආරක්ෂණය සඳහා මුදල් ඉල්ලම ඇතුළත් වේ.

සමපේක්ෂණ වේතනාව

- ❖ සමපේක්ෂණ වේතනාව යනු පිළිනපන්වල මුදල් ආයෝජනය කිරීමෙන් අනාගතයේ වාසි ලබා ගැනීමේ අරමුණින් මුදල් උග්‍ර තබා ගැනීමයි.
- ❖ එනම්, වත්කමක් ලෙස මුදල් ගේජ උග්‍ර තබා ගැනීමයි.
- ❖ පුද්ගලයන් මුදල් හා පිළිනපත් අතර තේරීම කරන බඩන්නේ පොලි අනුපාතය මතයි.
- ❖ ඒ අනුව පොලි අනුපාතය සහ සමපේක්ෂණය සඳහා මුදල් ඉල්ලම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී.
- ❖ එය පහත පරිදි දැක්වීය හැකිය.





- ❖ පොලී අනුපාතය ඉහළ යන විට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම අඩු වන අතර, පොලී අනුපාතය පහළ යන විට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම වැඩි වේ.

පිළිනපත් වල වෙළඳපොල මිල හා පොලී අනුපාතය අතර සම්බන්ධතාවය

- ❖ පොලී අනුපාතය සහ පිළිනපත්වල වෙළඳපොල මිල අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී,
- ❖ මෙහිදී පොලී අනුපාතය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල අඩුවන අතර, පොලී අනුපාතය පහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල ඉහළ යයි.
- ❖ පොලී අනුපාතය වෙනස්වේම සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම කෙරෙහි බලපායි. මෙහිදී පොලී අනුපාතය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල අඩුවේමෙන් මුදල්, පිළිනපත් වල ආයෝජනය වේ. එවිට සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම අඩු වේ. නමුත් පොලී අනුපාතය පහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිල ඉහළ යයි. එවිට පිළිනපත් වන මුදල් ආයෝජනය අඩු වේ. එම නිසා සමපේක්ෂනය සඳහා මුදල් ඉල්ලුම් ඉහළ යයි.

මුදලට ඇති ඉල්ලුම තීරණය කරන සාධක

1) මුර්ත ආදායම

මෙහිදී මුර්ත ආදායම සහ මුදල් ඉල්ලුම අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම් මුර්ත ආදායම ඉහළ යනවිට මුදලට ඇති ඉල්ලුම ද ඉහළයි.

2) පොලී අනුපාතය

මෙහිදී, පොලී අනුපාතය සහ මුදලට ඇති ඉල්ලුම අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම් පොලී අනුපාතය ඉහළ යන විට මුදලට ඇති ඉල්ලුම අඩු වේ.



3) මිල මට්ටම

මෙහිදී, මිල මට්ටම සහ මුදුලට ඇති ඉල්ලම අතර ඇත්තේ අනුලෝධ සම්බන්ධයකි. මෙහිදී මිල මට්ටම ඉහළ යන විට මුදුලට ඇති ඉල්ලම ඉහළ යයි.

4) අනාගත පැවත්තාවනු

අනාගත පැවත්තාවනු මුදුලට ඇති ඉල්ලම තීරණය විම කෙරෙහි දෙඟකාර්යකින් බලපායි.

- I. අනාගත උද්ධිමත අනුපාතය ඉහළ යනු ඇතැයි පැවත්තා කරන්නේ නම් වර්තමානයේ භාණ්ඩ භාසේවා මිලදී ගැනීමේ පැවත්තාවෙන් මුදුලට ඇති ඉල්ලම වැඩි කරයි.
- II. අනාගතයේ පිළිනපත්වල වෙළෙඳපොල මිල පිළිබඳ ඇතිවන පැවත්තාව අනුව, අනාගතයේ වෙළෙඳපොල මිල වැඩි වේ යයි පැවත්තා කළ භෞත්, වර්තමානයේ පිළිනපත් මිලදී ගන්නා ප්‍රමාණය ඉහළ යාම නිසා වර්තමානයේ මුදුලට ඇති ඉල්ලම අඩු වේ.

5) ආයතනික සාධක

මත් අදහස් වන්නේ ආදායම ලැබෙන වාර දෙකක් අතර කාල පරතරය සි. මෙහිදී අවම කාල පරතරයක් තුළ ආදායම ලැබෙන්නේ නම්, මුදුලට ඇති ඉල්ලම පහළ යන අතර, දීර්ඝ කාල පරතරයක් තුළ ආදායම ලැබෙන්නේ නම් මුදුලට ඇති ඉල්ලම ඉහළ යයි.

6) මූල්‍ය වෙළෙඳපොල නම්කතා

මත් අදහස් වන්නේ, මූල්‍ය වෙළෙඳපොල නම්කතා වැඩිවන විට මුදුලට කරන ඉල්ලම පහළ යන අතර මූල්‍ය වෙළෙඳපොල නම්කතාවයන් පහළ යන විට මුදුලට කරන ඉල්ලම ඉහළ යන බවයි.

මුදල් සැපයුම

මුදල් සැපයුම යනු කිසියම් නිශ්චිත අවස්ථාවක දී මහජනතාව අතර සංස්කරණය වන මුළු මුදල් තොගයි. මුදල් සැපයුම මූල්‍ය සමස්ත වශයෙන් ද හඳුන්වයි. එය තොග සංකල්පයකි. එනම් එක්තර දිනකට මුළු ආර්ථිකයේ මහජනය සතු ව පවතින මුදල් ප්‍රමාණය ගණනය කිරීමකි.

මුදල් සැපයුම නිර්වචනය කිරීම සඳහා යොඳ ගන්නා නිර්වචන කාලයන් සමග වෙනස් වේ. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි.

- රටක මූල්‍ය ව්‍යුහයේ ඇතිවන වෙනස්කම්
 - මුදල් ලෙස සැලකිය යුතු පුර්ත ද්‍රව්‍යීකරණයන් යුත් වන්කම් වල සිදුවන වෙනස්කම්
- හි ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ ඉදිරිපත් කොට ඇති නිර්වචන

- I. පටු මුදල් සැපයුම (M1)
- II. පුළුල් මුදල් සැපයුම (M2)
- III. එකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b)
- IV. පුළුල් මුදල් සැපයුම (M4)



I. පටු මුදල් සැපයුම (M1)

පටු මුදල් සැපයුම යනු මහජනතාව සතු ව්‍යවහාර, මුදල් කාසි හා නොවීමේ සහ මහජනයා නම් වාණිජ බැංකුවල ඇති ඉල්ලම් තැන්පත් වල එකතුවයි.

$$\text{පටු මුදල් සැපයුම} = M1 = (Cp + DDp)$$

Cp = මහජනයා සතු ව්‍යවහාර මුදල්

DDp = මහජනයා සතු ඉල්ලම් තැන්පත්

II. පුළුල් මුදල් සැපයුම (M2)

(1980) දී මුදල් සැපයීමේ නිර්වචනය පුළුල් කරමින් පුළුල් මුදල් සැපයුම සංකල්පය හඳුන්වා දෙනු ලැබේය. පටු මුදල් සැපයුමට අමතරව මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්, පුළුල් මුදල් සැපයුම ට ඇතුළත් කරන ලදී.

$$\text{පුළුල් මුදල් සැපයුම} = M1 + TSDp$$

$M1$ = පටු මුදල් සැපයුම

$TSDp$ = මහජනතාව සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්

ත්‍රි ලංකා මහ බැංකුවේ ගේෂ පත්‍රයන් වාණිජ බැංකු ඒකාබද්ධ ගේෂ පත්‍රයන් පදනම් කරගෙන පුළුල් මුදල් සැපයුම නිර්ණය වීම කෙරෙනි බලපාන සාධක හඳුනා ගැනීම

$$M2 (= Cp + DDp + TSp) = NFAB + NCGB + CPSKB + NOAB$$

Cp = මහජනයා සතු ව්‍යවහාර මුදල්

DDp = මහජනයා සතු ඉල්ලම් තැන්පත්

TSp = මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පත්

ඉහත සම්කරණයේ දකුණු පැන්තේ පදවලින් දැක්වෙන්නේ මුළු මුදල් සැපයුම නිර්ණය වීම කෙරෙනි බලපාන සාධකය. පහත සඳහන් ආකාරයට ඒවා දැක්විය හැකිය.



NFAB = බැංකු කුමය සතු ගුද්ධ විදේශ වත්කම්

NCGB = බැංකු කුමය මගින් ර්ජයට සැපයෙන ගුද්ධ තාය

III. ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම (M2b)

පූලීල් මුදල් සැපයුමට අඟතුලත් අයිතමයන් තවත් පූලීල් කරමින් (1998) වර්ෂයේ දී මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම හඳුන්වා දෙනු ලැබේය. පූලීල් මුදල් සැපයුමට අනෝවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වලට කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයන් (50%) ක විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයින් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණය ඒකතු වීමෙන් ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම සකසේ.

$$\text{ඒකාබද්ධ පූලීල් මුදල් සැපයුම} = M2b = M2 + TSDNRFC + RDFCBU$$

M2 = පූලීල් මුදල් සැපයුම

TSDNRFC = අනෝවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයන් 50%

RDFCBC = විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක වල ඇති නේවාසිකයින් සතු තැන්පතු ප්‍රමාණය

M2b = මුදල් සැපයුම තීරණය කරන සාදක

$$M2b = NFA + NDA + NOA$$

NFA = ඒකාබද්ධ බැංකු කුමයේ ගුද්ධ විදේශ වත්කම්

NDA = ඒකාබද්ධ බැංකු කුමයෙන් ගුද්ධ දේශීය වත්කම්

IV. මූල්‍ය සමස්තය (M4)

වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතනවල ඇති මහජනතාව සතු තැන්පතු ද ඇතුළත් කරමින් මුදල් සැපයුමට වඩාත් පූලීල් අර්ථකරිතයක් සැපයීමට M4 මූල්‍ය සමස්තය හඳුන්වා දෙනු ලැබේය.

$$M4 = M1 + ආකන්න මුදල්$$



$$\text{ආසන්න මුදල} = \text{DBU} + \text{FCBU} + \text{LSB} + \text{RFC}$$

DBU = දේශීය බැංකු ඒකකවල ඇති ආසන්න මුදල

FCBU = විදේශීය ව්‍යවහාර මුදල බැංකු ඒකකවල ඇති ආසන්න මුදල

LSB = බලපත්‍රලාභී විශේෂීත බැංකුවල ඇති ආසන්න මුදල

RFC = මියාපදිංචි මූල්‍ය සමාගමවල ඇති තැන්පත

මිල මට්ටම් ආණිත සංකල්ප, න්‍යාය සහ මිනුම්

- ❖ භාණ්ඩ භා සේවාවන් වල විධාන මිල යන්නෙන් අදහස් වේ.
- ❖ භාණ්ඩයක හෝ සේවාවක මිල සම්බන්ධයෙන් ප්‍රධාන ස්වර්ශප 03ක් පවතී.

1. නිරපේක්ෂ මිල

භාණ්ඩයක හෝ සේවාවක වෙළුදුපොල මිල

2. සාපේක්ෂ මිල

භාණ්ඩවල මිල ගණන් අතර අනුපාතය

3. පොදු මිල මට්ටම

සියලුම භාණ්ඩ භා සේවාවල නිරපේක්ෂ මිල ගණන් වල සාමාන්‍යය

පොදු මිල මට්ටම ආණිත සංකල්ප

1. උද්ධිමනය
2. අවධිමනය
3. නිරුද්ධිමනය



ලද්ධිමත්‍ය

- ❖ පොදු මිල මට්ටමේ හට ගන්නා අඛණ්ඩ ඉහළ යාම.
- ❖ උද්ධිමත්‍යට හෝතු පැහැදිලි කිරීමේ ප්‍රධාන නයායන් 02කි.

- 1) ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍ය
- 2) පිරිවැයෙන් තම්මුවනු උද්ධිමත්‍ය

1) ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍ය

- ❖ සැපයුමට සාපේක්ෂව ඉල්ලම වැඩි වීම නිසා භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යාම.
- ❖ සිම්ත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඟා යන අති විශාල මුදල් ප්‍රමාණයක් ලෙසද හැඳින්වේ.
- ❖ ඉල්ලමෙන් ඇඳුණු උද්ධිමත්‍යට බලපෑම් ඇති කරන සාධක
 - වැටුප් ඉහළ දැමීම
 - කුටුම්භ වෙන ලබා දෙන මුදල් සංකුම ඉහළ යාම
- ❖ මෙම නයායේ විකල්ප ප්‍රවේශ 02කි.
 01. මුදල් ප්‍රමාණවාදය
 02. කේන්සියානු නයාය

1) මුදල් ප්‍රමාණවාදය

වනිමය සමිකරණය පදනම් කර ගනිමන් මිල මට්ටමේ හැසිරීම ඉදිරිපත් කරයි.

$$MV = PT(Y)$$

M - මුදල් සැපයුම

V - සංසරණ ප්‍රවේශය

P - පොදු මිල මට්ටම

T - ගණුදෙනු ප්‍රමාණය

Y - මුදල් ආදායම

PT යනු ආර්ථිකයේ මුළු ගණුදෙනු වල වට්නාකමයි.

MV යනු මුදල් යොදාගනීමින් සිදුකළ ගණුදෙනු ප්‍රමාණයේ වට්නාකමයි.




$\therefore MV = PT$ වේ.

- මෙම සඳහා යොදා ගන්නා උපකල්පන 02ක්.
 - මුදලේ සංසරණ ප්‍රවේගය ස්ථාවරව පවතී.
(ආයතනික සාධක පුරුදු මත තීරණය වන විවෘතයක් බැවිනි)
 - අර්ථීකයේ ගණුදෙනු පරීමාව නොවනස්ව පවතී.
(අර්ථීකය පුර්ණ සේවා නියුත්ති මට්ටමක පවතින බැවිනි)

2) කේන්සියානු න්‍යාය

- දින්දමනයට හේතු පැහැදිලි කිරීම සඳහා සමාභාර ආඩායම් හා සමාභාර වියදම් විශ්වාසනය යොදා ගෙනි.
- අර්ථීකයක් පුර්ණයේ නියුත්ති සමතුලිතය කරා ලැබා විමෙන් පසුව තවදුරටත් සමාභාර ඉල්ලම වැඩි වුවහොත් සාමාන්‍ය මිල මට්ටම ඉහළ යයි.



මෙහි y_1 යනු පුර්ණ සේවා නියුත්ති නිමවු මට්ටමයි. AD_1 යනු එම අවස්ථාවේදී සමාභාර ඉල්ලමයි. පුර්ණ සේවා නියුත්ති නිමවුම මට්ටම ඉක්මවා සමාභාර ඉල්ලම ඉහළ ගියහොත් පොදු මිල මට්ටම P_1 , P_2 , P_3 ආදි මෙයින් අඛණ්ඩව ඉහළ යාම තුළින් උද්ධීමනය හටගනී.



2) පිරිවැයෙන් තල්ලවතු උද්ධිමනය


යොදුවුම් මිල හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා සමාඟාර සැපයුම් අඩුවීමෙන් භාණ්ඩ මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටම ඉහළ යාමයි.

මෙහිදී,

- සංචිතාන්ත්‍රක ගුමය
- කතිපයාධිකාරී ආයතන වල ක්‍රියාකාරකම් යන පිඩින කණ්ඩායම් විසින් කරනු ලබන අර්ගල වල ප්‍රතිච්ලියක් වගයෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වේ.

උදා:

- සංචිතාන්ත්‍රක ගුමය වැඩි වැටුප් ඉල්ලා කරනු ලබන උද්ධිස්ක්ෂණවල ප්‍රතිච්ලියක් ලෙස වැටුප් වැඩි වේ. එවිට යොදුවුම් මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වී සැපයුම් අඩු වී මිල මට්ටම ඉහළ යැයි. මෙය වැටුපෙන් තල්ල වූ උද්ධිමනය කි.
- කතිපයාධිකාරී ආයතන වල ක්‍රියාකාලාපය නිසා ලාභ වැඩි කිරීමට සිදුවීමෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වී සැපයුම් අඩු මිල මට්ටම ඉහළ යැයි. මෙය ලාභයෙන් තල්ල වූ උද්ධිමනය කි.



Y_1 නිමවුම් මට්ටමේදී මිල මට්ටම P_1 වේ. පිරිවැය වැඩිවීම නිසා සැපයුම් වතුය AS1 සිට AS2 දක්වා වමට වතැන් වී ඇත. නමුත් ඉල්ලුම් මට්ටම වෙනස් නොවීම නිසා මිල මට්ටම P_1 සිට P_2 දක්වා ඉහළ ගොස් උද්ධිමන තත්ත්වයක් ඇතිවේ ඇත.

උද්ධිමනයේ ප්‍රතිච්චාක

- ❖ ආඩුයම් හා දින වක්‍රීතිය අයනපත් වීම.
- ❖ ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති වීම.
- ❖ ණාය තීමියන්ට අවාසි දායක වීම.



- ❖ ත්‍යැගීතියන්ට අවාසි දායක වේම.
- ❖ ඉතිරි කරන්නන්ට අයහපන් වේම.
- ❖ විනිමය අනුපාත ක්ෂය වේම(මුදල් අවප්‍රමාණය වේම)

- මුළුත පොලී අනුපාතිකය

මුළුත පොලී අනුපාතිකය - නාමික පොලී අනුපාතිකය - උද්ධ්‍රීතනය අනුපාතිකය

- ❖ මුළුත පොලී අනුපාතිකය සාමාන්‍ය අගයක් ගැනීම ඉතිරි කරන්නන්ට අනිතකර තත්ත්වයකි.
 - විග්‍රාමිකයන්, කාර්යාල සේවකයන්, රාජ්‍ය සේවකයන් වැනි ස්ථාවර ආදායම් ලාභීන්ට ද එය අනිතකර වන අතර විවෘත ආදායම්ලාභීන්ට හිතකර වේ.

උදා:

නාමික පොලී අනුපාතිකය = 12%

උද්ධ්‍රීතනය අනුපාතිකය = 15%

මුළුත පොලී අනුපාතිකය = $12 - 15 = -3\%$

- මුළුත ආදායම

මුළුත ආදායම - මුදල් ආදායම / මිල දුර්ගකය

- ❖ උද්ධ්‍රීතනයකදී මුදල් ආදායමේ (නාමික ආදායමේ) කුය ගෙක්කිය හෙවත් මුළුත ආදායම අඩුවන බැවින් ස්ථාවර ආදායම්ලාභීන්ට එය අනිතකර වේ.

උද්ධ්‍රීතනය පාලනයට යොදා ගත හැකි ප්‍රතිපත්තිමය ත්‍රිකාමෝරිග

- සමාඟාර ඉල්ලුම් වර්ධනය සිමා වේම.

උදා: රාජ්‍ය වියදුම් අඩු කිරීම, බද වැඩි කිරීම

- සමාඟාර සැපයුමේ වර්ධනය වේගවත් කිරීම.

උදා: බද කපා හැරීම, පොදුගලික ආයෝජන දිරිගැන්වීම

292

- සැපුරු රාජ්‍ය මධ්‍යිනත්වීම්.
- ලදා: මිල පාලනය, ආදායම් පාලන ප්‍රතිපත්ති
- කායික්ෂම සම්පත් බෙදා බෙදාහැරීමකට පවතින බාධක ඉවත් කිරීම.
- ලදා: බදු, සලාකන, මිල නියම කිරීම් ආදිය ඉවත් කිරීම

මිල දුර්ගක

- ❖ කිසියම් කාල පරාසයක් තුළ සාමාන්‍ය මිල මට්ටමෙනි සිදුවන වෙනස්වීම් මැන බලන සංඛ්‍යාත්මක මිනුම වේ.
- ❖ එය පිළියෙළ කිරීමේදී සයක්දීම සඳහා යොදා ගන්නා වර්ෂය පාද වර්ෂය වේ. එම වර්ෂයේ මිල දුර්ගක අගය 100 ලෙස සැලකේ.

ලදා: කොළඹ පාර පාරිභෝගික මිල දුර්ගකයේ පදනම් වර්ෂය (2018) වේ.

මිල දුර්ගකයක් පිළියෙළ කිරීමේදී සැලකිලිමත් වන කරුණු

- භාණ්ඩ පැස තීරණය කිරීම.
- බර තැබීම.
- නියැදිය තීරණය කිරීම.
- පදනම් වර්ෂයක් තෝරා ගැනීම.

හි ලංකාවේ වර්තමානයේ පවතින මිල දුර්ගක

- කොළඹ පාරිභෝගික මිල දුර්ගකය
- පාතික පාරිභෝගික මිල දුර්ගකය
- නිෂ්පාදකයාගේ මිල දුර්ගකය
- දළ දේශීය නිෂ්පාදිතයේ අවධානකය

1) කොළඹ පාරිභෝගික මිල දුර්ගකය

- ❖ 2007 නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කොට 2008 මැයි මස සිට ක්‍රියාත්මක වේ.
- ❖ 2002 වර්ෂයේ ජන හා සංකඩයාලේඛන දෙපාර්තමේන්තුව විසින් පනවන ලද ආදායම් වියදුම් සම්ක්ෂණයට අනුව පිළියෙළ කර ඇත.
- ❖ පාද වර්ෂය (2006/2007) වේ.
- ❖ ඩැරුලු ආවරණය කොළඹ දිස්ත්‍රික්කය වේ.
- ❖ බර තැබීම - කොළඹ නාගරක කුලුම්බවල මුළු වියදුම.
- ❖ පදනම්කරුගත් භාණ්ඩ කාණ්ඩ 10කි. භාණ්ඩ ගණන 95කි.
- ❖ මත්පැන් හා දුම් කොළ වියදුම් ඇත්තැර ඇත.



2) ජාතික පාරිභෝගික මිල දුර්ගකය

- ❖ පාද වර්ෂය (2013) වේ.
- ❖ සමස්ත දිවයිනම ආවර්ත්තාය වන පරිදි අවශ්‍ය මිල ගණන් පිළියෙල කර ඇත.
- ❖ බර තැබීම - ලිඛි ලංකාවේ සියලුම කුටුම්බවල මුළු වියදම.

3) නිෂ්පාදකයාගේ මිල දුර්ගකය

- ❖ දේශීය නිෂ්පාදකයන්ට තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන්වල කාලයත් සමග සිදුවන වෙනස්කම් මතිනු ලබයි.
- ❖ වැදගත් සාර්ව ආර්ථික දුර්ගකයකි.
- ❖ වර්තමානයේදී තොග මිල දුර්ගකයය වෙනුවට භාවිත කරනු ලබයි.

4) දෙ දේශීය නිශ්පාදිතයේ අවධාරණය

- ❖ ගම් මිල දුර්ගකය, ආයෝජිත මිල දුර්ගකය ආදි නම් වලින්ද හැඳින්වේ.
- ❖ දූ දේශීය නිශ්පාදිතයේ තොරතුරු මගින් හෙළුවන දුර්ගකයකි.
- ❖ දූ දේශීය නිශ්පාදිතය පවත්නා මිලෙන් සහ ස්ථාවර මිලෙන් ගණනය කරන ලද වට්නාකම් අතර වෙනස මගින් ආර්ථිකයේ මිල මට්ටම් වල වෙනසක්ද හෙළි වේ. එය ගණනය කරනු ලබන්නේ,

දෙ දේශීය නිශ්පාදිතයේ අවධාරණය = (පවත්නා මිල අනුව දුපදේශීල දේශීය නිශ්පාදිතය / ස්ථාවර

මිල අනුව දූ දේශීය නිශ්පාදිතය)*100

ස්ථාවර මිල = (වර්තන මිලට අගය / මිල දුර්ගකය) * 100

උදා:

වර්තන මිලට දූ දේශීය නිශ්පාදිතය = රුපියල් මිලියන ((6000))

ස්ථාවර මිලට දූ දේශීය නිශ්පාදිතය = රුපියල් මිලියන (4000)

ගම් මිල දුර්ගකය = (6000 / 4000) * 100 = 125

- ❖ මිල දුර්ගකයක අගය ඉහළ යාම තුළින් පිළිබිඳු වන්නේ සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යාමයි.
- ❖ මිල දුර්ගකයේ ඉහළ යාමේ ප්‍රතිශතය යනු උද්ධමන අනුපාතිකයයි.



මෙතකාලීන ශ්‍රී ලංකාවේ මිල ද්‍රේගක වලින් හෙළිවන ප්‍රවත්තා

ද්‍රේගකය	වර්ෂය		මිල ද්‍රේගකය වෙනස් වීමේ ප්‍රතිශතය (2016)
	2015	2016	
කොළඹ පාරිභෝගික මිල ද්‍රේගකය (2013 = 100)	109.8	114.7	4.5
ජාතික පාරිභෝගික මිල ද්‍රේගකය (2013= 100)	113.2	118.0	4.2
දළ දේශීය නිශ්පාදිතයේ අවධමනකය (2010 = 100)	126.8	131.4	3.6

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කායි භාරය

මූල්‍ය පද්ධතිය යනු,

ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණ ක්‍රියාත්මක කරන වෙළෙඳපොළවල්, මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ හා මූල්‍ය යටිතල පහසුකම්වල එකතුවකි.

මූල්‍ය පද්ධතියේ සංරචන

1. මූල්‍ය ආයතන
2. මූල්‍ය වෙළෙඳපොළ
3. මූල්‍ය උපකරණ
4. මූල්‍ය යටිතල පහසුකම්
5. මූල්‍ය ආයතන අධික්ෂණය කරන නියාමන ආයතන

1) මූල්‍ය ආයතන

විවිධ මූල්‍ය උපකරණ ආණුත්‍ය ගනුදෙනවල යෙදී සිටින විවිධ මූල්‍ය සේවවන් සපයන ආයතන වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ව්‍යුහයේ ප්‍රධාන කොටස් 4ක්. එනම්,

- ❖ ශ්‍රී ලංකා මහා බැංකුව
- ❖ අතරමැදි මූල්‍ය ආයතන
- ❖ මූල්‍ය සේවා සපයන ආයතන
- ❖ මූල්‍ය අධික්ෂණය හා නියාමන ආයතන



- ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයුම්, මූල්‍ය කටයුතු සඳහා උපදෙස් ලබා දීම, ආර්ථික භා මිල ස්ථායිතවය සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතවය පවත්වාගෙන යාම සඳහා පිහිටුවා ඇති ආයතනයයි

- අතරමදි මූල්‍ය ආයතන

අතිරික්ත අරමුදුල් සහිත ඒකකවලින් ඉතුරුම් ඒකරාණ කර ගනිමින් අරමුදුල් අවශ්‍යතා සහිත ඒකකවලට එම අරමුදුල් ලබා දීම තුළින් ලාභයක් උපයා ගැනීමට කටයුතු කරන ආයතන වේ. ශ්‍රී ලංකාවේ අතරමදි මූල්‍ය ආයතන,

- තැන්පත් භාර ගැනීම භා එමගින් බැංකු කටයුතු කිරීමට අවසරය ලබා ඇති ආයතන

මෙහි ප්‍රධාන කර්යයන් වන්නේ

1. අතිරික්ත මුදුල් රැස් කර ගැනීම

2. ඒවා නාය භා ආයෝජනය වශයෙන් මනාපනතාවට ලබා දීම

මෙම ආයතන මෙයේය.

1. බලපත්‍රලාභී වාණිජ බැංකු

2. බලපත්‍රලාභී විශේෂීන බැංකු

3. ලියාපදිංචි මූල්‍ය සමාගම්

4. සමුපකාර ග්‍රාමීය බැංකු

5. ස.න්.ස

6. වෙනත් නාය දෙන සමුපකාර සම්මි

- අර්ථසාධක භා විශාම අරමුදුල්

- රක්ෂණ සමාගම්

- ආයෝජන සමාගම්

- ඒකක භාර

- කල්ඛන සමාගම්



• මූල්‍ය සේවා සංස්කෘති ආයතන

මහජනතාවට හා ව්‍යාපාර ආයතනවලට මූල්‍ය වෙළෙඳපොලේ සිදුවන ගෙවීමෙන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සංස්කෘති විශේෂයෙන් සංවිධානය වූ මූල්‍ය ආයතනයි.

ලදාහරණ

- වනික් බැංකු
- අරමුදල් කළමනාකරණ ආයතන
- මූල්‍ය තැරුවිකාර ආයතන
- ආන්ත්‍රික සුරුකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළුන්

• මූල්‍ය අධික්ෂණය හා නියාමන ආයතන

රජය විසින් මූල්‍ය පද්ධතියක ස්සේරායිනවය ආරක්ෂා කර ගැනීම සඳහා අනුපතන් ආ රේගුලාසි කටයුතු කිරීමට ස්ථාපනය කර ඇති ආයතන වේ. ඒවා නම්,

1. ශ්‍රී ලංකා මහා බැංකුව
2. සුරුකුම්පත් හා විනිමය කොමිසම් සභාව
3. ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොල

2) මූල්‍ය වෙළෙඳපොල

කොට්ඨාලීන හා දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාමීමට මූල්‍ය උපකරණ මිලට ගැනීම හා විකිණීම සිදුවන සමස්ත වෙළෙඳපොලයි. මූල්‍ය වෙළෙඳපොල ප්‍රධාන කොටස් දෙකකි.

- I. මූල්‍ය වෙළෙඳපොල (වසරකට වඩා අඩු කළේපිටිම් සිදු වේ.)

මෙහි උපවෙළෙඳපොලවල් වනුයේ,

- අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළෙඳපොල
- හන්ඩාගාර බිල්පත් වෙළෙඳපොල
- වාණිජ පත්‍රිකා වෙළෙඳපොල
- දේශීය විදේශ විනිමය වෙළෙඳපොල



II. ප්‍රාග්ධනය වෙළෙඳපොල (වසරකට වඩා වැඩි කළේපිරීම් සිදු වේ.)

මෙහි උපවෙළෙඳපොලවල් වනුයේ,

- භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොල
- සමාගමික බැඳුම්කර වෙළෙඳපොල
- කොටස වෙළෙඳපොල

3) මූල්‍ය උපකරණ

හි ලංකාවේ මූල්‍ය වෙළෙඳපොල ගනුදෙනු වන මූල්‍ය උපකරණ ,

1. රජය නිකුත් කරන නාය උපකරණ

- භාණ්ඩාගාර බිල්පත්
- භාණ්ඩාගාර බැඳුම්කර
- රජයේ නාය සුරුකුම්පත්

2. සමාගම් නිකුත් කරන නාය උපකරණ

- වාණිජ පත්‍රිකා
- නායකර

3. වාණිජ බැංක භාවිතා කරන නාය උපකරණ

- තැන්පතු සහතික
- සුරුකුම්පත් (වත්කම් පදනම් කර ගත්)
- කල්ඛන
- ඒක්ෂණ නාය
- ව්‍යාපාරික කොටස්

නාය ග්‍රෑනීගත කිරීම යනු,

නාය හෝ මූල්‍ය උපකරණ නිකුත් කරන්නාගේ මූල්‍ය ගෙක්තිය (නිකුතුව පවත්වාගෙන යාමට ඇති නැකියාව හා පියවා දැමීමට ඇති නැකියාව) පිළිබඳ ඇගයීමක් ඉදිරිපත් කිරීම වේ. මුද්‍රා සමාගම, ස්වේච්ඡඛ හා ප්‍රවර්ශ සමාගම, නිව්‍ය රේවනග්ස් ආදි ආයතන කිහිපයක් විසින් මෙය සිදු කරයි.



ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යනාරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යනාරය

- මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම
- විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම
- ව්‍යවහාර මුදල් නිකුත් කිරීම
- නිල විදේශ සංචිත කළමනාකරණය
- බැංකු මූල්‍ය සමාගම් සහ ර්‍යෝගී සුරුකුම්පත් පිළිබඳව කටයුතුවල නියැලුණු ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබාදීම නියාමනය හා අධික්ෂණය කිරීම
- රාජ්‍ය තාය කළමනාකරණය
- විදේශ විනිමය පාලනය

මූල්‍ය ප්‍රතිපත්ති රාමුව

ආර්ථික මිල ස්ථායිනාව ස්ථායිනාව මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායිනාව යන අරමුණු වෙත ප්‍රගාවීමට පොලී අනුපාතිකය සහ මුදල් සැපයුම කෙරෙන් බලපෑම කිරීමට මූල්‍ය උපකරණ හැසිරවීමේ හැසිරවීමේ ස්ථිරයාවලිය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. මෙහි ප්‍රධාන අරමුණු දෙකකි

- මුදල් ඉලක්කකරණය
- නම්‍යකිලී උද්ධමන ඉලක්කකරණය

ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වර්ග දෙකකි

- 1) ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ
- 2) ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

1) ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මගින් ආර්ථික ස්ථායිනාව යක් අනි කිරීම ප්‍රධාන අරමුණු වේ. මෙහි ප්‍රධාන උපකරණ තුනකි.

- I. මහ බැංකු පොලී අනුපාතය විවෘතය කිරීම.
 - II. විවට වෙළඳපොල කටයුතු .
 - III. වියවස්ථාපිත සංචිත අනුපාතය යොදුවා ගැනීම
- ❖ මහ බැංකුව පොලී අනුපාත වැඩි කළ විට මුදල් සැපයුම සංකෝචනය වේ



- ❖ මහ බැංකු පොලී අනුපාත අඩු කළ විට මුදල් සැපයුම ප්‍රසාදනාය වේ
- ❖ වියවස්ථාපිත සංවිත අනුපාතය වැඩ කිරීමේදී මුදල් සැපයුම සංකෝචනය වේ
- ❖ ව්‍යවස්ථාපිත අඩු කිරීමේදී මුදල් සැපයුම ප්‍රසාදනාය වෙයි
- ❖ මහ බැංකුවේ සුරුකුම්පත් විකිණීමේදී මුදල් සැපයුම සංකෝචනය වේ
- ❖ මහ බැංකුවේ සුරුකුම්පත් මිලදී ගැනීමේදී මුදල් සැපයුම ප්‍රසාදනාය වේ

2) ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ

- ❖ ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම
- ❖ නාය පරමාර්ථ අනුතුලනාය දිරිපත් කිරීම
- ❖ උපරිම නාය සීමා නියම කිරීම
- ❖ නායවර ලිපි කාසි ආන්තික නියම කිරීම

වාණිජ බැංකුවක කාර්යනාරයන්

වාණිජ බැංකුවක් යනු ලන ඉපයෝගීමේ අරමුණු සහිතව මූල්‍ය අතරමැදිකරනායේ නිරත වන නිරත වන ප්‍රබල මූල්‍ය ආයතන විශේෂයකි. එහි ප්‍රධාන කාර්යනාරයන් වන්නේ

- ❖ තැන්පතු නාරුගැනීම
- ❖ නාය අන්තිකාරම් ලබා දීම
- ❖ නියෝජිත සේවා සැපයීම
- ❖ පොදු උපයෝගීනා සේවා සැපයීම

වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙකකි.

- ❖ බැංකුවහි ද්‍රව්‍යීලනාවය ආරක්ෂා කර ගැනීම
- ❖ ලාභ දායකත්වය ඉහළ නංවා ගැනීම

වාණිජ බැංකුවක මුදල් මැවීමේ දී පවතින උපකල්පන

- ❖ බැංකු පද්ධතියේ කිසිදු බැංකුවක් අධි සංවිත පවත්වා නොගතී
- ❖ මුලික තැන්පතු වෙන්පසු බැංකු පද්ධතියට මුදල් ගෙව ඒමක් හෝ පිටතට මුදල් ගෙව යමක් සිදු නොවේ
- ❖ සැම නාය ගෙණුම්කරුවකු ම තමා ලද නාය වෙක් පත වෙනත් බැංකුවක තැන්පත් කිරීම



තනි වාණිජ බැංකුවක් නාය මැවීම.

තනි වාණිජ බැංකුවක නාය මැවීම සඳහා අධි සංවිතය භාවිතා කරයි

අධි සංවිතය = මුදල් සංවිත - අවශ්‍ය සංවිතය

අවශ්‍ය සංවිතය = තැන්පතු × ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය

වාණිජ බැංකු පද්ධතියක නාය මැවීම

❖ වාණිජ බැංකු පද්ධතියක නාය මැවීම සඳහා තැන්පතු ප්‍රසාරණ ගුණකය භාවිතා කරයි.

තැන්පතු ප්‍රසාරණ ගුණකය = ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය ප්‍රතිලෝෂ්‍යය (100/R)

❖ වාණිජ බැංකු පද්ධතියකටම විය හැකි උපරිම නාය

❖ මැවීය හැකි උපරිම නාය = අධි සංවිතය × තැන්පතු ප්‍රසාරණ ගුණකය

මුදල් මැවීම සීමා වීමට බලපාන සාධක

- බැංකු පද්ධතියේ සිට බැංකු නොවන වෙනත් මූල්‍ය ආයතන කරා ව්‍යවහාර මුදල් ගළ ඒම
- ව්‍යවහාර මුදල් ලග තබා ගැනීම සඳහා මහජනතාව දක්වන අනිරැවිය
- අධි සංවිත තබාගැනීමට වාණිජ බැංකු දක්වන කැමැත්ත
- බැංකු නාය සඳහා ප්‍රමාණවත් ඉල්ලමක් ඇති නොවීම

$$\text{ව්‍යවස්ථා සංවිත අනුපාතය} = \frac{\text{මුදල්, අධි සංවිතය}}{\text{තැන්පතු}} \times 100$$



නිද්‍රේකනය 01

පහත එකිනෙක අවස්ථාවකදී මුදල් සැපයුම ප්‍රසාදනාය හෝ සංකොට්හනය නිගමනය කරන්න.

- a) මහ බැංකුව විවෘත වෙළෙඳපාලනී සුරුකුම්පත් අලෙවි කිරීමක් සිදුකරයි .
- b) මහ බැංකුව විවෘත වෙළෙඳපාලනී සංවිත අනුපාතය ඉහළ දුමයි .
- c) මහ බැංකුව විවෘත වෙළෙඳපාලනී සුරුකුම්පත් මිලදී ගැනීමට කටයුතු කරයි .
- d) මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ දුම්මූලයි .
- e) මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය පහත දුම්මූලයි .

පිළිතුර

- a) මුදල් සැපයුම සංකොට්හනය වේ.
- b) මුදල් සැපයුම සංකොට්හනය වේ.
- c) මුදල් සැපයුම ප්‍රසාදනාය වේ.
- d) මුදල් සැපයුම සංකොට්හනය වේ.
- e) මුදල් සැපයුම ප්‍රසාදනාය වේ.

නිද්‍රේකනය 02

වාණිජ බලකු පද්ධතියේ එක් වාණිජ බැංකුවක් කළ රු.මි. 1000 ක තැන්පතු පැවති අතර රු.මි. 400 ක මුදල් ගේපයක් සහ රු.මි. 600 ක ණය මැවීමක් දකිය හැකි විය. එහි අවශ්‍ය සංවිතය රු.මි. 250 ක් ලෙස හඳුනාගෙන තිබේ. පහත තත්ත්වයන් ඉදිරිපත් කරන්න ,

- A. අධි සංවිත කියදී ?
- B. මෙම බැංකුවට මැවීය හැකි උපරිම නාය කිය ද ?
- C. නාය මැවීට පෙර සහ නාය මැවීමෙන් පසු බැංකුවේ වත්කම් සහ වගකීම් ඉදිරිපත් කරන්න.

පිළිතුර

- A. අධි සංවිත = $400 - 250 = 250/-$
- B. මැවීය හැකි උපරිම නාය = රු.මි. $150/-$



C.

- නාය මැවේට පෙර

වගකීම්		වත්කම්
තැන්පත	1000	මුදල
		ණය
	<u>1000</u>	<u>400</u>
		<u>600</u>
	<u><u>1000</u></u>	<u><u>1000</u></u>

- නාය මැවේට පසු

වගකීම්		වත්කම්
තැන්පත	1150	මුදල
		ණය
	<u>1150</u>	<u>400</u>
		<u>750</u>
	<u><u>1150</u></u>	<u><u>1150</u></u>

නිදර්ණනය 03

කල්පිත ආර්ථිකයක වානිජ බැංකු පද්ධතියේ එක් වානිජ බැංකුවක වත්කම් සහ වගකීම් පහත පරිදි විය වූවස්ථාපිත සංවිත අනුපාතය (25 %) ලෙස දක්වා තිබේ .

- අවශ්‍ය සංවිතය කියද ?
- අධි සංවිතය කියද ?
- මෙම බැංකුවට මැවේය හැකි උපරිම නාය අගය කියද ?
- මැවේමෙන් පසු වත්කම් සහ වගකීම් කෙසේද ?

පිළිතුර

$$\text{A. } \text{අවශ්‍ය සංවිත} = 1200 \times (25/100) = 300/-$$

$$\text{B. } \text{අධි සංවිතය} = \text{මුදල} - \text{අවශ්‍ය සංවිතය}$$

$$= 500) - 300$$

වගකීම්		වත්කම්
තැන්පත	1200	මුදල
		ණය
	<u>1200</u>	<u>500</u>
		<u>700</u>
	<u><u>1200</u></u>	<u><u>1200</u></u>



= 200/-

C. මැවිය හැකි උපරිම න්‍ය = 200/-

වගකීම්		වත්කම්
තැන්පතු	1400	මුදල න්‍ය
		500
		900
	1400	1400

D.

නිදුර්ණය 04

ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය (10 (%)) සිට (25) % දක්වා වෙනස් විමුදී තැන්පතු ප්‍රසාරණ සංගුණකය වෙනස්වන ආකාරය ඉදිරිපත් කරන්න.

$$K = \frac{1}{r}$$

පෙර

$$\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය} = \frac{100}{10} = 10$$

පසු

$$\text{තැන්පතු ප්‍රසාරණ ගුණකය} = \frac{100}{25} = 4$$

** ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය වැඩිවන විට තැන්පතු ප්‍රසාරණ සංගුණකය පහත වැමේ.

නිදුර්ණය 05

තැන්පතු ප්‍රසාරණ සංගුණකය 4 සිට 5 දක්වා වෙනස් විය. මෙයට අනුව ව්‍යවස්ථාපිත සංවිත අනුපාතයේ වෙනස්වීම අගය කරන්න.

- තැන්පතු ප්‍රසාරණ සංගුණකය = $\frac{1}{r}$

$\frac{4}{\frac{1}{304}} = \frac{100}{R}$ $\frac{4}{4} = \frac{100}{R}$ $R = 25$	$5 = \frac{1}{r}$ $\frac{5R}{5} = \frac{100}{5}$ $R = 20\%$
----------------------------------------------------------------------------------	-------------------------------------------------------------

